



බුද්ධ ධර්මය
Buddhism

කාලය පැය - 1 යි. මිනිත්තු 30 යි.

නම / විභාග අංකය :

11 ශ්‍රේණිය

• පළමු ප්‍රශ්නය ඇතුළු තවත් ප්‍රශ්න හතරකට පිළිතුරු සපයන්න.

- 01. සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. (ලකුණු 40)
 - i. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කිරීමේ දී අනුගමනය කළ වාරිකා ක්‍රම 02 නම් කරන්න.
 - ii. සමථ භාවනාව හඳුන්වන වෙනත් නම් 02 ක් ලියන්න.
 - iii. ශීලයේ ප්‍රධාන ප්‍රභේද 02 නම් කරන්න.
 - iv. බුදු දහමට අනුව දෙමව්පියන් හඳුන්වන වෙනත් නම් 02 ක් ලියන්න.
 - v. සතර සංග්‍රහ වස්තුවෙන් 02 ක් නම් කරන්න.
 - vi. දස අකුසල් කර්ම අතර සිතින් වන කර්ම 03 කි. 02 ක් නම් කරන්න.
 - vii. පංචේද්‍රියන් වලින් 02 ක් නම් කරන්න.
 - viii. "දුරං ගමං ඒක වරං..." යන ගාථාව සම්පූර්ණ කරන්න.
 - ix. නිදහස් චින්තනය විස්තර කෙරෙන සූත්‍ර 02 ක් විස්තර කරන්න.
 - x. ත්‍රිවිධ ශික්ෂාවලින් 02 ක් ලියන්න.

• ප්‍රශ්න 03 ක් පමණක් තෝරාගෙන පිළිතුරු සපයන්න.

- 02.
 - i. බුදුන් වහන්සේට මුහුණ පෑමට සිදු වූ අභියෝග 02 ක් ලියන්න. (ලකුණු 4)
 - ii. ඉන් එක් අවස්ථාවකට උන්වහන්සේ මුහුණ දුන් අයුරු පැහැදිලි කරන්න. (ලකුණු 6)
 - iii. අපගේ ජීවිත අභියෝග ජය ගැනීමට බුදු සිරිතෙන් උගත හැකි ආදර්ශ මොනවාදැයි ගෙනහැර දක්වන්න. (ලකුණු 10)
- 03.
 - i. බුදු දහමේ ඉගැන්වෙන ප්‍රධාන භාවනා ක්‍රම 02 නම් කරන්න. (ලකුණු 4)
 - ii. එම භාවනා ක්‍රම 02 කෙටියෙන් හඳුන්වන්න. (ලකුණු 6)
 - iii. බෞද්ධ භාවනාව අසහනකාරී සමාජය සුවපත් කරලීම සඳහා ඉවහල් වන අයුරු විස්තර කරන්න. (ලකුණු 10)
- 04.
 - i. බුදුරජාණන් වහන්සේ ගේ චරිතය තුළ පරිසරය හා සම්බන්ද වැදගත් සිදුවීම් 02 ක් නම් කරන්න. (ලකුණු 4)
 - ii. බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දතාවය අගය කළ බවට පෙන්විය හැකි අවස්ථා 03 ක් දක්වන්න. (ලකුණු 6)
 - iii. "පරිසරය රැකුණොත් ජීවියා ද රැකේ" මෙම කියමන බුදු දහම ඇසුරින් පැහැදිලි කරන්න. (ලකුණු 10)

Not for Sale

Not for Sale

05. i. ශ්‍රද්ධාවේ ප්‍රධාන කොටස් 02 නම් කරන්න. (ලකුණු 4)
 ii. ශ්‍රද්ධාවන්ත පුද්ගලයෙකු තුළ දැකිය හැකි ලක්ෂණ 03 ක් ලියන්න. (ලකුණු 6)
 iii. මෙලොව සහ පරලොව දියුණුව සලසා ගැනීමට ශ්‍රද්ධාවන්තව ක්‍රියා කිරීමේ ඇති වැදගත්කම පැහැදිලි කරන්න. (ලකුණු 10)
06. i. යසස වැඩීමට ඉවහල්වන කරුණු ඇතුළත් ධම්මපද ගාථාව ලියන්න. (ලකුණු 4)
 ii. එම ගාථාවේ දැක්වෙන යසස වැඩීමට හේතුවන කරුණු මොනවා ද? (ලකුණු 6)
 iii. පුද්ගල ජීවිතය සාර්ථක කර ගැනීමට උපදෙස් සපයන ග්‍රන්ථයන් ලෙස ධම්මපදය ඇගයීමට ලක් කරන්න. (ලකුණු 10)
07. i. "චේතනාහං භික්කවේ කම්මං වදාමි" යන පාඨයේ අදහස ලියන්න. (ලකුණු 4)
 ii. සත්ත්වයන්ගේ පූර්වාපර භවයන් දක්නා නුවණ නම් කරන්න. (ලකුණු 6)
 iii. පුද්ගල විශමත්වය හා කර්මය අතර ඇති සබඳතාව පැහැදිලි කරන්න. (ලකුණු 10)

Not for Sale

Not for Sale